

יארט ידרגיד ידאים ידים ידים ידי ידים ידים אריים שת דע דאת דארס איזנקייים איז שת שת דע שת דע שיד איז ש

171-Y(FBM2)/IUL/2024/099	בנים הסתר החתיות יוקבים מ
03 في قرب 2024	ר 2 0 2 0 ת ת ת עית 5 א דיר: י
PC-171/2024 /W224	0 22 00 0 00 00 ק מדש עש טקטקס מצי
גם אוגם אוגם אוגם איקס א אם סיגד די איס איד די איס איד די איקס איד	0 בבי 20 - 20 הצודש מציע הציות:
Renewal of HPE AMC warranty & Support	

גארט גרדעיר גרע 0 ג 0 ג גרט גרט גרגר0 טקרט ד קארקר 5 מצקייים אינק טקרט 5 דקרק אינק ע ע ע ע ע גע גע גער גע גערט גע גער גער גער גער גער גער גער גער גער ע ע ע גע

سور شور 1

مر ۵ می توسیم خر	د بر د بر مرمشو فتر ر
	גם ג ד עקד שיק
34337 (3) 50747 5740 4	1.0
יוא ד' ט אדד אינט אדר אינט איני ט דאיט איני ט גער אין אינדער אדד איני איני איני איני איני איני איני	1.1
כסיכי גיאי גיע גיע מעצע מער גיע גיע גער גער גער גער גער גער גער גער גער גע	
0 × כי 00 ט 0 ט ט ט ט ט ט ט ט ט ט ט ט ט ט ט ט	
وَحَدَّ مَعْ مَرْسِعَه مَرْدِسْ دَرْدِرْدَ Fss_C1970@polioce.gov.mv	
تروية procurement@police.gov.mv	
יכר 00 200 - 200	1.2
مَّرْمِرْ: 2024 فَحْرَدِ 15 مَّ حُرْدَ فَرْوَسُ	
تحتع: 14:00	
- 10 7 1 0 0 0 10 7 20 0 20 0 1 0 1 0 0 0 0 0 0 0 0 0 0 0 0	1.3
مرتمريز: مرتمريز:	
• :23	
י 0 אין איר דין גערטטט אין אין דירטטט גע דירט דיא דין איטט דין ט העקדידים איר גער איק דיע דיק דיר דירט אין	1.4
مَرْمَرْ: 2024 في تور 17 مَ حَدَدَ	
مَعِ: 11:30	
ت المرفقة مرفع مرفق المرفقة الم	1.5
ג גרגט גע	
ר 20 ג'	
כ כ 0 2 2 ת- ס כ יתנית פי ת-	
א א א א א א א א א א א א א א א א א א א	1.6
) ٥٥ דים אדר אין גער אין גער גער אין גער גער אין גער אין גער אין גער אין גער אין גער גער גער גער גער גער גער גע אדין אין גער	
) ,) 0 , 0 , , 0 , 0 , 0 , 0 , 0 , 0 ,	

י 200 י 20 0 5 5 20 0 5 5 20 0 2 5 20 0 0 0 0 0	1.7
و و موسوم الرويس مدور مرع مدر و مرع مدر مرع و الرسوع المرسوع مد 19790052 مر و و مرع مر مرح و من مر	
×0) 0 דיין אי ×0) 0 י 0 5 י 1) עת צית ית פה פתסית עת צית וקצית עיק פדיית פי	
ים ביגובם סיפות התרצות 1	2.0
	2.1
, 00 53 1 1 100,133 100 100 100 100 100 100 100 100 100	
ד א גער דער אינט אינ דער אינט אין דער אינט איט איט איט גער אינט גער	
י אינם ברילי גםי אברם ג'ר ברטטטטט בתת תפצת תתרצ תיתצת-התיים בת שנצית פיתת פי	
ر حور در بر مح مود در مرد در مرد و مرد الله Bid Registration Form " مرم حرد در مرد در مرد مرد مرد مرد مرد مرد	2.2
0 0 1.0" איז ג 3 ר 1.1 0 2.5 היצ הערבת-סרגע קערע ערע ערע אינריים ייי	
י י י י י י י י י י י י י י י י י י י	2.3
ריגע גם אירי גרים ארבים ארבים עם בים אירי אירי דיגורים אין די איר דיגור אין אין די אין די אין די אין די אין די גערע הית דעייים גרי הוא איר הידעות הית דית הית הית הית הידעות אין	
, ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,	
، ، ۵ 90 د . د ، د ، ور د عد 90 مرحر د د مدمد مور	
,01 איד דרגור,0 , 1,1 איד דרגור,0 ,00 איד	2.4
ר איזאאא איז איז איז איז איז איז איז איז	
יסין אר ביווא ביא יווסיטסט אי ביוט יסין אר ביט ביסי ביוס יויס הית בקייים את גער ביא	
ב א א א א א א א א א א א א א א א א א א א	
ים דרים אין	
ד א אין דער 2000 100 אינ אינ אינ אינ אינ אינ אינ אינ אינ אינ	
יסין איר ביוון נארט ביו איר ביו אין איר גער איר אירט אין גער אירט אין גער איר גער גער גער אירט אין גער אירט גער גער געער גער גער גער גער גער גער גער גער	2.5
יסי אין גוא אברס הבדראים ארבים אורט גוריים אירי אסי גוא האין גער געראים אואידט איי היית דע	
יי דאים ואגעע גם איין איד דאגער 5 0 אד דעע די דער 2000 0 10 איד דער 2000 10 10 10 10 10 10 10 10 10 10 10 10	
20 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0	
200 - 201 - 202 היתר הית בת-קראים ערכי אין	
יס ג'יס סייט אייס סייט ג'יס אייט ג'יס ג'יס ג'יס ג'יס ג'יס ג'יס ג'יס ג'יס	2.6
ידי , 00 די0) , 1 א דער דער 20 י 20 דיער גיא אין 20 י 20 א דער גיא אין 20 י 20 דיער גיא דער גיא דער גער גער גע ספר בא גער גער גער גער דער דער דער דער גער גער גער גער גער אין גער	2.7
די 20 מיש 00 0 0 0 0 0 7 7 7 0 0 0 0 0 0 0 0 0 0	

אירט ארדעיר ארג 0 אירט 0 אירט ארט אירט גרארט ספרט ראידעיים ארג ספיית איים ארג ספרט שרט אורט אירט ארגע אירט אירט איר אירא אירא

גם גדר גרר גער גר איש גר איש גער גער גער גער גער גער גר גער גער גער	
גיז גים "ם "אין גם" גם גים גים "אין משיים" משיים "אין משיים" הערגבת פית גיר ההרק הקהר פביא שיירית הקרג אין משיים. 	
0×20% 2 . 0 . 2 . 2 . 2 . 2 . 0 . 2 . 2 . 0 . 0	2.8
ריבי גם היה היה היה היה היה אין	
)) 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0	
0 × 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0	2.9
ג 10 ג 10 ג 10 ג 10 ג 100 דע מצע עצע עד 2 איג פיעק פיעק איד 3 ג	
יים וד דיין אר דיין ארט אר דיין ארט אר דיין אר דיין אר דיין ארט אר דיין אר דיין ארט אר דיין אר דיין אר דיין אר דיין דיין דיין דיין דיין דיין דיין אר דיין דיין דיין אר דיין ארא דיין דיין דיין דיין דיין דיין דיין דיי	2.10
גרוא 00 הבצם בע ארם גבו אין 10 גער גער גער גער גער ער ען גע גע גער גער גער גער גער גער גער גער ג	
(ر) كان مؤهر مروحة ترد موجر ر	
(سر) • × × • • • • • • • • • • • • • • • •	
(سر) مَرْسَمُ حَرَضَ مُدَمَدُ مُدَمَرُ مَدْ وَسَعْبُ مُرْجَعُ مَرْجُ	
(حر) بچرشوچ	
(*) في قرف (في مُسْمَع مُرَمَدً)	
(2) غورة بر ده تره	
ر می از مربع از در را بر از در من	
(م) ما مر و مرد ما ما م (م) ما مر و مرد ما ما مرد ا	
(و) هو سرو مرار × (هو سرو مرار خر من مرد سرو سرو مرد مرد مرد مرد)	
 	2.11
ני כנצים יידי גער ()	
די אין דער גער גער גער גער גער גער גער גער גער ג	
ים אייג גם אייג גם אייג אייג אייג אייג א	2.12
) - , - , - , - , - , - , - , - , - , -	
×< <	
י איי י איי יי אייי געער אייר אייי אייי אייי אייי אייי העער אייר אייי	
ג'יין ג'יין ג'יין ג'י ג'יע צע-פין ג'יין ג'י	2.13
د زین بیدی سروم وجود ترمز 5 مرتز دردی میں رہ رین در ۵ میں اور مرد در مردم مرد مرد مرد مرد مرد در در	

איצט ארכניאר אראיס איס אין ארט אראיר אראיס ספר בע ראיפר די מציית איים ארק ספר ב שרפ ארק אין אין

יסי אין גור ברי בעט אין העצות האין גע הערשית בי בעופי אין אין אין	3.0
(~) مَعْ مَرْجِ سَوْعَ مُرْسُوْسُ سُورِ بِ	3.1
(مر) هومر رمزر و ۱۲۶۶ م الر)	
(ית) הדי היו -00 / Cu היו (ית) הדי היתרים דיד אש היינת	
(مر) چېر مرمر کې تو تر دو (مېر و سر د مو کې تو تر تو کې تو تر تو د تو	
(») تۇرەھەمورىر 02 مەرىرى ئەتىرى تەرىپى ئەرى تەرىپى ئەرىپى ئەرىپى مەربۇ مەم ۋە تەرىپى (»)	
۵۵ ۵۵ ۵۰ × ۲۵ × ۲۵ × ۲۰ ۵۵۵۵ ۲۵ × ۲۰ ۲۷ ۴۰۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲	
(x) ھوسر رسر کر دیکھ وہر تو بر کر میں بران کا	
() بې د د سوم بر د برې د برې د برې د برې د برې د برې د بې د ب	
(ה) בית הששית הנ היית כי היים שיני היים כי שנ כי בי שיני שי שי היי היי (ה) בית הנ בית היי בי היי היי היי היי היי היי היי היי	
(ح) چې د مېرسر سور د در د د د مورو و مرده و د ده ده د د د د د د د د د د د د د د	
היינצר הריערית פרטים (כי כי כי כי כי כי כי כי כי גער אור בי אין גער איר איר איר איר איר איר איר איר איר אי	
(כ) היינ ביי געיים איני בייגע איני געיים איני בייגע געיי געיי געיי געיי געיי געיי גע	
2 6 0 - 0 הרע תיית בנר	
$(i) = \begin{pmatrix} & & & & & & & & & & & & & & & & & &$	
د م روندگ) - در دو و برور د در مار در در ده در مارد در ده در در دهد در در دهد در در دهد	
(ב) הייני איי ריינטי יאיטיט געט ריא ייג ריאריט איי די גער איי גער ג גער גער גער גער גער גער גער גער גער גער	
י כ 0 י 0 קרע תית פור 	
(0) 0) 0 · · · · · · · · · · · · · · · ·	
ייים איין איין איין איין איין איין איין	3.2
(~) *** *********************************	
(~) 2000 500 (~) ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~	
(مر) هوش دربری ود ۲ مان سیم (سر) هوش رسرری و مردی دود ی میرور و	
$(x) \overset{0}{=} $	
$ \begin{array}{c} \overset{\circ}{} \begin{array}{c} \overset{\circ}{} \end{array} \\ \overset{\circ}{} $ \\ \overset{\circ}{} \end{array} \\ \overset{\circ}{} \\ $\overset{\circ}{} $	

איצט ארכאיב אבאים אים אין אבט אבא איבט ארגעים סיצר דאיצר איצראיים אדק סיצר די דקר די די אין אין

/ 0 LOL 44 L 0/)L /) /00/0XL 00L 0 XX 0X 00 ()	
(x) כית שש ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג	
مرقع معظم محمد ورقم من عن (رسم، در در مرق مع مرسوم مرسوم و مع (
$ (v) \overset{\circ}{=} \overset{\circ}{=}$	
(م) دو وه مرموره ، ، ،	
در» رورد») - رورد ورده روه دره، ما »»،»».» دسه روسره) - رورد وبروسر روم ماسروسرهدوسه روسردهد	
	1.0
הית בייים אייים אייים אייי אייי אייי איייים אייי	4.0
א ג גרם גרדים גרים גרים גרין מוסם במוסים א גרב ביו גרים גיין ביי ביי קר צמת מער הקות גרי גרוריל שות אייש שירות גרור הארות שו אייד אייד אייד אייד אייד אייד אייד איי	4.1
י סי ציין אין אין כי כי כי כי כי אין טאטטטטט איד איד איר גער גער איר איר איר איר איר איר איר	
٥ < < < < < < < < < < < < < < < < < < <	4.2
יסי גו בים סיבום היוכר היוכם הכיסי בהיוטו הית בהבת תחברה במש הפתמת במפית הבתרתבה התרמת הפי	
ים כככם סיבית הצפות	5.0
	5.1
ر، 555 ر،	5.2
-0 5 5 5 0 × 0 % · 0 0 · 1 0 × 0 × 0 × 0 × 0 × 0 × 0 × 0 × 0 × 0	5.2
ספית תעפרת תכש חדיי 300 סגעלע ההפידי היסטסע קת היצעינת סיתב בקפרוהם ביסבא ע	5.3
٢٠٢٠ ، ٢٠ ، ٢٠ ، ٢٠ ، ٢٠ ، ٢٠ ، ٢٠ ، ٢٠	6.0
ר אין	6.0
۵۶۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵	6.1
ננעני עקפית הע 	
دو با	6.2
י ברים אין	
$ \begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	6.3
דירים זרכע כי גיםים יים יינים בעיר הצייר זיים ייני ביטעונט ייבי גיבי גיבי איים ייבי גיבי גיבי גיבי גיבי גיבי ג בציע אביע אייג הרפיים בת-ספרת הצייר העיר העיר איי איירע גי אייגפיית הפי הבי הפיר אייני	
ש כי כי גע	
יסיר האמצע אין	7.0

איצט ארכניאר אראיס איס אין ארט אראיר אראיס ספר בע ראיפר די מציית איים ארק ספר ב שרפ ארק אין אין

-	
י 0 יס יס ט במס ברכט ב 0 י יא י 0 יס כ 2 י יע יערט א גער אין ט ט גער גער ט ט גער גער א גער גער א גער גער א גער שאית האר הפאר השמ אבר גער האר אין אין אין אין אין אין גער	7.1
• هور مده تره در برا برای م هور مده تره در بر بر و ه تر تر ه در بر م "	
•	
ירו איר דר הבי היי היי אין איין איין איין איין איין א	
יסים מצעט ככם שציית את תפצח שיצית	8.0
ריון הסירי גי סייים היראים ריאא 7.1 געלים גיון הסייים אינים אינים אינים אינים אינים אינים אינים אינים אינים אינ העריל שליע הגיע הפתחש אינים	8.1
רם גוו בגו גוו ה גם ב גם ב סיפית תפתע זעת בגום עיתו הצית	9.0
۲۰ ۵۰ ۵۰ ۵۰ ۲۰۰۰ ۵۰ ۲۰۰۰ ۵۰ ۲۰۰۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۶ ۳۰ ۸۶ ۵۶ ۲۵ ۵۰ ۲۰۰۰ ۲۰۰۰ ۲۰۰۰ ۲۰۰۰ ۲۰۰۰ ۲۰۰۰	9.1
۵ × ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵	
ת 0 ת 0) 0 ת 0 ב 0 ב 0 סיפ יות סיק עות	10.0
ג א א א ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג	10.1
$ \begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	
נונטטט ו ניסיס גו גריסיר ריגין גריג ג'ג ג'ט ג'ג גריט ג'ג ג'ג'ט ג'ג ג'ג'ט ג'ג' דשציע פרפי רג שיציע פר שיציר שיציר ביציע געיע געיע געיע געיע איג אייג אייג איי	
גער	
ד ד 0 - 0 - 0 - 0 - 0 - 0 - 0 - 0 - 0 -	
כ כריעני 10.1 גע שתיעע אנצע העבר בעפיע אין שייע אין איין גער ביר איי גער ביר גער אייני גער	10.2
بخرو موس سرسرو وسر و مردود د 17.3 مرد و مود و مرد و د مرد و مرد و مرد و مرد و مرد و	
ים " "כר" י"ם די ג'ים בי יים ג'ים יים יים יים שיצית עב תסע ז צדים יפת' העית היתצית	11.0
ים אייר גער אייר גער איין אייר גער גער גער אייר גער גער גער גער גער גער גער גער גער גע	11.1
ד כמי 2) . זמע פות ה פי	
۵ مَرْ رَدْدُ دَرْ مَرْمَرُ مَ مَنْ مَنْ مَرْمَ مَنْ مَنْ مَنْ مَنْ مَنْ مَنْ مَنْ م	11.2
גע ג	
20 20 20 20 20 20 20 20 20 20 20 20 20 2	11.3
× د ۱۱ ۱ ۱ ۱ ۱ ۱ ۱ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲	
ים אילי היא גער איר איר איר איר איר איר איר איר איר אי	11.4
ן - "ין" קבית צהרפית רדים יין מיצין - "יין" קבר רצע צת יית שורוית אפצ ארפי איית בר ביר היים איים איים איים איים איים איים איים	11.5
דר הציג ציק אית שארית איק ציג בישת שאת שאת שאת שאת שאת שאת שאת אית שאת ציג בישת באת בישת באת בישת באת באת באת ב האיק הייני היינ הפיג ג' בישר בישת שיק אית ביע ציג הריות בא באשי אית ביצי אי אבר ביק הייני הייני הייני הייני הייני הייני הייני ה	11.0
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~	
، ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ،	

איצט ארכניאר אראיס איס אין ארט אראיר אראיס ספר בע ראיפר די מציית איים ארק ספר ב שרפ ארק אין אין

0	12.0
	12.1
יים יו קי ברי אין היי ברים יו איין איין איין איין איין איין איין א	
ייייייייייייייייייייייייייייייייייייי	12.2
۵٬۵٬۵٬۶٬ × ۲٬۶٬۵٬۶٬ ٬ ٬ ۵٬۵٬ ۵٬۵٬ ٬ ٬ ٬ ۵٬۵٬۰٬ × ۲٬۰۵٬۶٬ ۸۸۵٬۰۰۰ و ۲٬۵٬۰۰۶ سام ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰ ۲٬۰۰۰	12.3
وَسَوْدُمُ مَوْدُ مُرْمَدُ وَسُوْدُمُ وَدَيْهُمُ وَدَيْهُمُ وَدَيْهُمُ وَمُرْدُ مُودُ وَمُرْدُ وَ وَمُرْدُ وَ وَ	
הצי (9) שיכש איצור שארש איני איני איני איניין איניין איני איני	
ג משרפכ גע אין גער גע	12.4
כ ת > כ כ ۵ ۵ > > תעת 2 כ מינות ?	
0 ) د 20 سوم اربز ع 1 1	13.0
היא 3 0 0 0 5 3 1	13.1
د و محدة مقرر در رور و مرزوم من مورد مرج مروم د مرموع د مردع د مردع د مردم مروم د مردم مردم د مرد	13.2
0 ) כ ) גבו גבר כיייסיט יבור כ ייכר אינט איני אייסט אייסט געפר אינע אייסט געפר אייסט געפר אייע אייסט געפר אייער געפר אירא גער	13.3
" 200 גער	
۵۵۵ کا ۵۵ ۲ بر سرع ۲ ما و. ۴	
י י י י י י י י י י י י י י י י י י י	13.4
- / 2003 / 000 5 7 7 7 7 7 7 7 0 0 0 0 0 / 1 0 0 0 0 0 0 0 0 0 0 0 0 0	
ים " "ד ב ב " ישר 2000 בעמי 2000 בי 2000 בי 2000 בי 2000 ב 200 הפית מפחדים איז גודים באש מיזים להציית גידים איז איזור איש ב באדים באשרים באשרים באדים באדים באדים באדים באדים א היייייייייייייייייייייייייייייייייייי	13.5
$\chi_{-q}^{\circ}$	
ג א א א א ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג	
13.5 كد مارسر سرور فر در مرد رو مع مسار مرج كر سروس ور سروس مع مسار مرج سرور	13.6
0 - 2 0 2 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0	
ים בבביסיב ים בין יאיבם יבם יוסטין בין ים אבריא יאים ים שבית הצפרתצה שבית התות צידים שובית פערה שת יתפים שבית ער הפורש או צידים שירית איייייייייייייייייייייייייייייייייי	13.7
איני גני גני גיין גער גער גער גער אין	
مری مربر و. د	12.0
د بر بر م ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ، ،	13.8
د ۵ - ۵ ۵ د مترجو کو ۲ ۵ + ۵ 0 / ۱ / ۲ ۵ / ۵ ۵ / ۱ / ۲ ۵ / ۵ / ۵ / ۵ / ۵ / ۵ / ۵ / ۵ / ۵ /	14.0
۵۰۵، ۵۰ ، ۲۰۰۰، ۲۰۰۰، ۵۰ ، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲۰۰۰، ۲	
۵۵۵،۵۰ ۵۰ ۵۰ ۵۰ ۲۰ ۲۰۵۰ ۵۰ ۵۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰ ۵۰	14.1
נ כ ל 2000 הקש את פר במשקה פר ה	

איצט ארכניאר אראיס איס אין ארט אראיר אראיס ספר בע ראיפר די מציית איים ארק ספר ב שרפ ארק אין אין

مَعْ وَسُرْ فَرَدِ مَعْدَدُ مَنْ وَمُرْسُونُ فَرْمَدُ مُرْجَعُ وَحُوْ مَدْ -250,000 (مُوَرَّبُ وَسُرْسُ مَّسُ كَرُور	14.2
ר 2010 איז 2010 - 2010 איז ארור ארא איז איז איז איז איז איז איז איז איז אי	
من م	14.3
۵۵٬۵۵۰ می ۲۰۰۰ ۵۰ ۲۰ ۲۰٬۵۰۰ ۵۰ ۲.۶ گرمزست ورمز کرمز کرمز گرمزگار ۲۰۰۰ ۲۰۰۰ ۲۰۰۰ ۲۰۰۰ ۲۰۰۰ ۲۰۰۰ ۲۰۰۰ ۲۰	
גער	14.4
ר כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ	
) די די ג'ין ג'יט ג'ט ג'ט ג'ט די ג'ט ג'יע ג'יט ג'ט ג'ט ג'ט ג'ט ג'ט ג'ט ג'ט ג'ט ג'ט ג'	l
ر در من و و و و و و و و و و و و و و و و و و	l
גע אין	14.5
ירטטט יר טטאים סט שרר טט יר יר ירטים רירטא די ריסים די ריסים די ריים איר ריסי די די ריים איר ריים די די ריים אי העצוע די הצי השליע איר	l
סירם 2000000 רסי וכז סירם כיני כנטטטט שת פניני עות ש אינוש 2 כת הכז עירייים ספית העיע א פינה הפי י	l
4 7 - 0 0 2 2 0 بر کر تر سرمسو کا بر سرع بر	15.0
موروس دررر المرابع -/500,000 (توسم تورم) مربو الروس دروي دري مرد	15.1
ירי כי גרור כי גרור כי או או אי גרו בי גרו אי גרו אי גרו אי גרו אי גרו אי גרו אי גרו גרו בי גרו בי גרו בי גרו ב האצע אי גרו גרו עו אי אי אי גרו	l
0 × 10 י 0 (כד א י י י י י י י י י י י י י י י י י י	l
ין יירים ם גים י כם יל יים סכם יים כני יים כי אי כי כי כי כי כי כי כי יים כי יים בי יים יים אי ני יים גיע של יי גע גע אי	l
ا ،	15.2
געיני הארציע לי געיני בייני געיני איין איין איין איין איין איין איין א	l.
0 ) 5 יר 20 / 2000 20 אייפער דקרות בית וית ביתרו בי 1 יר ין	l
י 7 - 0 0 ) ) 0 ) × 2 י י י י י י י י י י י י י י י י י י	15.3
د د د د ب ب ب ب ب ب ب ب ب ب ب ب ب ب ب ب	l
ر ۵٬۵ ۲- موج . ۲- موج .	
م م م م م م م م م م م م م م م م م م م	15.4
כ עצערים 13 פית כהבצה שתיתעת בהפצע של העתקהה רתרעצה שתל אלי היום	15.5
× די ג'ס די ג'די די ס ט די די די די ג'ס ג'די ג'ס ג'די ג'ס די ג'ט ט ט אר די די די די די ג'די ג'די ג'די ג'די ג'די	
، ۵ ۵ ۵ ۵ ۵ ۵ ب مر د، ۲۰ مر ۲۵ مر در ۱۵ مر مر مرد مرد مرد مرد و در ۲۰ مرد مرد مرد مرد مرد د مرد د و مرد و مرد م در ۵ مود د مر مرد مرد مرد مرد مرد مرد مرد مرد م	15.6
כ מדער 15 לית להער האלי גע לא יין גע לא יין גע לא יין גע איין גע איין גע גע איין גע גע גע גע גע גע גע גע גע גע כ מדער גע	15.7
2 2 2 3 דקפית הפי	l I
	l .
۵ - 0 مەد بر <del>بر</del> ج	16.0
ר 2 2 3 3 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2	16.1

ים יי כי גיגון ים יי גיבים כת די ני גיגול בת איי שיניית	17.0
גיסי ג'יא אינים דא גיסים יסיסים שירים ג'יים ג'יים איים איים איים איים איים איים איים	17.1
000 גם גם גם גם איין איין גם	
ים כ ככם גם גם איים כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ כ	
נ ירים וו ארצי איי י י י י י א איי גרי נ ב כ כ י י י י י י י י י אר י י י י י י י י י	
דר אין	
ד כל 00 2002 דקר מעת בית בית בית בית בית בית בית בית בית בי	
2000 ברגע בעור 200 ניטי 200 גער 200 בעור 200 בגער 20 בעור 200 בעור 200 בעור 200 בעור 200 בעור 200 בעור 200 בעור התכמת תעצע ההתאמת המתב צמפמיות 22 התתעצה תאפמיו 200 בעור 2 	17.2
ית מכר הציע כ כ הצי 17.1 צר שאתי עיד בהצים בתינית ציא כ ייני איייייייי	
10 בער באין באיי גער	17.3
موسر توره سرویس دروی و در	
אין	
ار در در در از	17.4
י היי סרי רסיר היי היי היי היי היי היי היי היי היי ה	
נסר ג גור ( ג ג ג א א א א א א ג ג ג ג ג ג ג ג ג ג	
درد، « ۵، د، ۴، ۴، ۲۰۰۰ د، ۱1.02 در ۵۳٬۵۲۵ ورم ورم، ۵۰٬۵۶۰ در در برور در ۲	17.5
ىكى ئەرەرە ئەرۇش ئىر ئىكى ئىرۇس ئىرەرۇن ۋە ۋە ئەرەرە ئە سەبوسى سەبوسى ئىرى 13-K/CIR/2018/01 ،	
مَ دُورُ 18 دَرِعٌ "هُوَسْ دِبْرُوسْنَعْمِ دَرْرَرَ بُرْمُرْدَ وَمُرْسَمْ دَرْرَرَ بُرُو	
و مَرْجَدَ وَ مُرْجَرً" PR-14 كَرُو بْرْبَرْدْ.	
ج دَّرُمَرُهُ 17.3 دَرٍ صَرَّسْرَسْرَدُرُمَ كُرُدَهُ "مَرْجِ سَرْمُ مُصَرَّفَ" عَرٍ كَرْهُ مِرْجَرٍ فَرْجَرَسْرَهُ خِرْدَهُ	17.6
ג 1.0, 2.0, 0, 0, 0, 0, 0, 0, 0, 0, 0, 0, 0, 0, 0	
- د د و ۵ مود مرد . 	
دِ دَّمْدَدَ 17.1 دَمِ صَرَّسْتَرْدَمُو دَمْدَهُ دَرْسَ مُرْمَد دَرْسَ دَرْمَد دَمْ دَمْرَ دَرْمَا دَم	17.7
ה 6000 אי 200 בכם גו גם 200 גם 200 ביאט גם יאים גי גע	
ترمورو خرور دون دون 11.02 در مارس ترورو تورو توريش	17.8
->>> (>>>> (>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>	
הברציא הברכי " סיר הכי היי כי 11.01 בת שות שת בת סיר סיי היי היי סייי הכת שת פית הת בי בת הת בי בפת בת ב 11.01 בת שות שת בת ב בבת היו היית שת בי ב	

איצט ארכאיב אבאים אים אין אבט אבא איבט ארגעים סיצר דאיצר איצראיים אדק סיצר די דקר די די אין אין

مَرْمَوْهُو دَوْرِدْ دَوْرُو دَوْرُدُ دَدَر مَارْسَرْمَرْ دَرِدَ وَرَدْ مَوْرَدِي مَوْرَدُو دَرْدَ مَ	17.9
ىر مۇرە بەن ئەزىرە دىرى دۇر، دە بەر دىرى ئەر دەر، ئەر دەر، ئەر دەر ئەر ئەر ئەر ئەر 10 (ئورد) دود،	
، »»، »، »، »، »، «، »، »، »، »، »، »، »، »، »، »، »، »، »،	
سَمَرِيرَ مَرْ سَرْسَرْعَ مَرْ 13-K/CIR/2018/01 مَ عَ فَرِعَ فَرِ 19 مَدِعَ "عَرَدْ مَ حَرَّسَ مَرَيَّرَ تَدْعِ دُسْ	
ويد در و به بد دي غرف PR-15 كرد فرف مدر مرد بر مرد مرد بر مرد مرد بر	
مرد د و و و و و و و و و و و و و و و و و و	17.10
גם הם גם זרים ריזרים ביצרים בי רים די גע אייאיר ביג גייאי בי איי איים איים ביא ביא ביא ביא ביא ביא ביא ביא ביא אינת הרמר שת בצי איגע ביני געאר בינים הגצייי איצע של שב ג אייגר יות באיני אייני	
נס גע גרם גרעם סיד ב גם שי סי גם גם גם שי סיד שי גם גם גם גם גם גע	
ים ין ירם גרום רסי סר רא ים ריגרם רמשת מתרת בשתאצתת מפת מרשתת התקות	18.0
ער ביני בער ביני בער בי בי 11.03 בר שית על בי בער של בינ בי ביני ביני ביני ביני ביני ביני ב	18.1
נים " היים היים היים היים אינים א בצבות הבתמאת את הפית שתכת "המארכיתש הדבת שצ" הת תתתצכבה בתהתכב בתה אולים	
سَوْمَرْمَرْ مَرْمَرْهُ مَرْ مَرْمَرْهُ مَرْ 13-K/CIR/2018/01 ، مَعْرَمُونُو 21 دَرِحٌ "هِوْمَرْهُ مِوْرْدَة دَرْسَوْر	
של הערכים אין אין ג'י	
دو و در تر "PR-16 و در رسرر عقر شرور.	
נסן כן גער	19.0
د بر رود از	19.1
ליייי 19.1 יו שרייי אייי גיי יירי נייי גיי יייי גיי גער	19.2
ים ריגע גער גער גער גער גער גער גער גער גער ג	19.3
דם גיאים גבו איג גבו איג גבו איג גבוני ב איז בוסי איד אים בוחו איד אים בוגו איד אים איגע איגע איגע איגע איגע אי היידי ציציפה מבצית המכב ייידי בהצבים המציית צמבה אידה איד המציר הצרצית פיתה בידי בצב	
בים בעוד כם אינם יו כם יו כם יו כו כב אם כעוד בעוד יו אינם אינו בי	
ביס בעשי כי גרש ביע איני ביע איני ביע איני ביע גרש ביע ביע ביע ביע גרש בי ביע ביע ביע ביע גרש ביע	19.4
ביס בעשי הכיש היש השיע הית בתשיע ביס הכיש ביע הית בכיש ביע שעיע שביב היש הביבי היש ביע ביע ביע ביע ביע ביע ביע ביע ביע ביע ביע ביע ביע היע הית בתשיע ביע ביע היע ביע היע ביע שעיע שעיע ביע ביע ביע ביע ביע ביע ביע ביע ביע	19.4

## سور شور 2 مرور مرد

## مَرْدَدُ - 1 (مَرْمُرْ رَبْرَرْعُ وَمَرْمُوْ رَبْرَرْعُ مُوْمُوْمُ مَرْمُ مُوْمُوْمُ مُوْمُوْمُ مُوْمُ

	ר ( - ( - ( ) - 2) - ( ) - ( - ( - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) - ( ) -	#
	ھوٹر (بربریڈ ویکروٹر (بربریوٹ) بورٹریوٹر کر کریں کو محکوم میں (بروٹر 1)	1
ע ע ע ע ע ע ע איז רא ייצ איי איינאיי איי	ه وَمَرْ دَرَرَكُرُهُ جَرِيدُهُ دَرَدُوْهُ مَرْ جِرْدُوْهُ مَرْ جِرْدُوْهُ مَرْ جَرْدُهُ مَدْ مَرْهُ مَرْ مَرْ چۇنى درزركرى جىرى دەر دەر دەر دەر جەردە مەر جەردە مەر جەردى دەر ئىرى مەر بى مەرد ب	
	مرد در ارتداری می در	2
	رد ( ۵۵ / ۲۰ منبع (	3
	د بر	4
	چېرو بې بې بې بې بې بې نو بې نو بې ( ^د پې د بې د بې بې اې بې د بې بې د بې	5
	ې د موج کې	6
	و مرسوع د د د مستر ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۲ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵	7
	بَرْجِ سَمْعَ بِرِيْ مَنْ عَرِيْتُ (رَسُورَدِ بَرْجِ سُوعَ بَرْسُونَ بِنَ عَرَضَ مَنْ عَرَضَ مَنْ عَرَضَ اللَّ	/
	$ \begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	8
	ن ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۲۰ ۲ ۲۵ ۵ ۵ ۲۰ ۵ ۵ ۵ ۵	0
	- مردم ورود و دود بره، ۵ بیندره - مردمو وروش مرد مرمر مشروش روشره م	9
	ר ג' איג ג' ג' איג' ג' ג' ג' ג' איג' ג' איג' ג' ג	10
۵ ۵ ۵ ۵ ۵ وه مو در ح ۰ م	יים דיין דיין איין איין איין גער	
	הם ביגול היהם הלבבים בי הסיבט הם לים בים הם סקיע הערק בישהר טוצע לערק בישהר טופע ספש קייש ביקרוע ספר א	11
	ד ד ד ד 10 ביוש גובט ד ד ד 2 בי 2 ב בי 2 ב 2 ב 2 ב 2 ב 2 ב 2 ב 2 ב	
	י גי גי גי גי גי אי אי אי אי גע	12
	× ۵ ۵٫۵ × ۲ ۲ ۵٬۵۵۵ ۲ × × ۵۰ ۲ × ۵۰ ۲ × ۵۰ ۲ × ۵۰ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲	
י אין די אין די אין די אין די אין אין אין אין די אין ד אין אין אין די אין ד	דין אין די אין אין אין אין אין אין אין אין אין אי	د ز ۱۱ بر
	د د د بر بر م ۵ ۵ ۵ ۵ ۵ روگوم تو تو شرور د .	
	ר	13
	ر ۵ × ۵ × ۵ × ۵ × ۱۹۹۵ ۲۰ × ۲۰ × ۲۰ ۱۹۹۰ ۲۰ × ۲۰ × ۲۰ × ۲۰ × ۲۰ × ۲۰ × ۲۰ × ۲	14
	מירי ביני רא ביעיריאי מראיין / ג'ייייין איין מירד ביעי ביני רא ביעיריע מראייי איין / ג'יייייש איידי	15

د ۵ د ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۷ مربر د سوچ سر بر ۱۳ ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰

> ) כככ0) כת0 קפת ציצתית קבת

#### גארט גרנדאר גראס גם אם ג גרט גרט גרגרם סקר בא דיקארס מאדקיייםי סקיית יייים אדק סקר ב שדק פאסא א א א א

## ن و و و و ع و مرد در در و و و و مرد و و و و و و و و و و و و و و و و و مرد و و و و و و و مرد و و و و و و و و و و

		347771 C 57497 S	0 0 0 0 1 1 1 1 1 1 0 1 0 1 0 0 0 0 0 0	.1
			ىىرىىر	1.1
			۵۵۵۵ ۲ بخ مرسو	1.2
		ングコンノ (00 タフサハフ 5 EV	ره د ۵ ۵ ۵ ۵ ۲۰ موجر ربرر بر تر تر تر ا	.2
	× ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~	11 1 1 1 1 1 1 1 1 1 1 1 1	0 × 2 0 0 0 0 0 0 بو موجع ما حکا کی مترمتر	2.1
	171-Y(FBM2)	/IUL/2024/099	דיים הסקד ההקיית ייתייתסיק	2.2
		د مر	ג א א א א א א א א א א א א א א א א א א א	.3
		ع روندر ^م در)	ر رز رز رز در (م . در ای .	3.1
		ره مور برونترم مند)	ده ر د د م ترمی (ع ^ی سر تر تر تو کس	3.2
		۵ 0 % C ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲ ۲	01 0 0 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1	.4
גם ג גורם גורם פיצוא מתוכצית סתובית	קיני אימצי איני ג'יי ג'יי ג'יי ג'יי ג'יי ג'יי ג'יי ג			4.1
ېر، د مېرېر ورو کې د کې د کې د د د کې کې شرکې پرونې کې			1.1	
יד ער ג'ר ג'ר ג'ר ג'ר ג'ר ג'ר ג'ר ג'ר ג'ר ג'				4.2
			12	
رى د د د د د د د د د د د د د د د د د د د	ים ידידים איי ממצים מעצים אידי בידי איי איי בשקיית "בשקיות' ההה ההבסיק הבקיו מביר הי אויי	وره رزره، م 9 مروسه رووسرمرسر	وھونٹر ڈرزرگھ ()	
. معرف ب عشروسرد،	۵۵۵۰ × ۵۶۰۵ ۵٬۵۰۵ دروه ۱۳۶۵ ۲۹۶۶ ۲۰ سور مرکز مرکز دورسرد زیروه و تو مرضر	כ כ י י ט י כ י י י י י י י י י דק דיצ י דיצ א א א א א א א א א א א א א א א א א א א	00000000000000000000000000000000000000	4.3
	דע 6 - 2000 - 2000 0 - 2000 0 - 2000 בסיד באארע עדביקפאא ההסייפבפי	ב0 207 0 כי 20 עיק ההשייפרה הה י		
	-	ہ پیر	גם בגגו גוו באיר סקייד, גדגר דגציק ע	.5
				×, , ,
م مر قرسری مسوع سر بر ا				יי <i>ק</i> ייק
היית ב תי אייק יייק אייק י א איי				ッルノ フジフ
				0" مرز

## غ تروب - 3 (مع مرد برع - مرد برم ، و ، فرد ، ف

#### **Bid Bond**

Beneficiary: Maldives Police Service

Date: _____ **Bid Bond:** -----Whereas, ----- (Hereinafter called "the Bidder") has submitted his bid for the Tender no (----(hereinafter called the "the bid"). KNOW ALL PEOPLE by these presents that we (-----Insurance Pvt Ltd,) having our registered -----, (hereinafter called " the insurer") are bound unto Maldives Police Service (hereinafter called "The Purchaser") in the sum of (----- Amount -------) for which payment well and truly to be made to the said Purchaser, the Insure binds itself, its successors, and assign by these presents. SEALED with the common Seal of the said insurer this (------ Date-----) THE CONDITIONS of this obligations are:

1) If, after Bid opening, the bidder withdraws his Bid during the period of Bid validity specified in the form of Bid; or

(2) If the bidder having been notified of the acceptance of his bid by the Purchaser during the period of Bid validity:

(a) fails or refuses to execute the Form of Agreement in accordance with the instruction to the Bidders, if required; or

(b) fails or refuses to furnish the performance Security, in accordance with the instruction to Bidders; or

(c) does not accept the correction of the bid pursuant to Clause 27.

We undertake to pay to the Purchaser up to the above amount upon receipt of his first written demand, without purchaser's having to substantiate his demand, provided that in his demand the Purchaser will note that the amount claimed by him is due to him owing to the occurrence of one or any of the three conditions, specifying the occurred condition or conditions.

This Bond will remain in force up to and including the date (------ **Date-----**) **90 days** after the deadline for the submission of bids as such deadline is stated in the instructions to the Bidders or as it may be extended by the Purchaser, notice of which extension(s) to the Insured is hereby waived. Any demands in respect of this bond should reach the insurer not later than above date.

This Bond shall be governed by and constructed in accordance with the laws of the Republic of Maldives.

#### SIGNATURE AND SEAL OF THE GUARANTOR

Name of the Insurer:
Address:
Date:

## فَرْوَحْ - 4 ( بَرْمَرْ وَمَرْسُ مَ مَ مَ مُ مُ اللَّهُ - سَوْرَ وَمْ وَرَدْ

#### **Performance Bond**

Beneficiary: Maldives police service
Date:
Performance Bond No.:
We have been informed that, (hereinafter called "the Contractor") has
entered into Contract; Award Letter No:) Dated, with you, for the
execution of (hereinafter Called "the Contract").
Furthermore, we understand that, according to the conditions of the Contract, a performance guarantee is required.
At the request of the Contractor, we hereby
irrevocably undertake to pay you any sum or sums not exceeding in total an amount of MVR
(
of currencies in which the Contract Price is Payable, upon receipt by us of your first demand in writing accompanied by a statement stating that the Contractor is in breach of its obligation(s)

SIGNED ON (Date) on behalf of (-----)

## 

#### Form of Bank Guarantee for Advance Payment

To:

[name & address of Purchaser]

.....

.....

[name of Contract]

Gentlemen:

We, the .....

* An amount is to be inserted by the Bank or Financial Institution representing the amount of the Advance Payment, in Maldivian Rufiyaa.

#### גארט גרנגאר גרא 0 ג0 0 ג גרט גרט גרגרס ספר גע באפר 20 מאינ מייים אינג שפר 2 שור פא אין אין אין

## غَرْمَوْتُ - 6 بخ قَرْمَ فَرْ ( مَوْسَوْتُ مَوْسَوْتُ مَوْسَوْتُ مَوْسَوْتُ مَوْسَوْتُ مَوْسَوْتُ مَوْسَوْتُ مَ

#### **Purpose**

The purpose of this document is to propose <u>"MAINTANANCE AND SUPPLY OF 1-YEAR HARDWARE</u> <u>REPAIR/REPLACE, SUPPORT SERVICE INCLUDING 24 X 7 LOCAL TECHNICAL SUPPORT</u>" to Maldives Police Service

#### **TECHNICAL REQUIREMENT AND SCOPE OF WORKS**

#	Requirements	Qty
	AND SUPPLY OF 1-YEAR HARDWARE REPAIR/REPLACE, SUPPORT	SERVICE INCLUDING
1	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE 3PAR 8200 Storage	1 Bundle
	<ul> <li>HPE Hardware Maintenance Onsite Support         <ul> <li>24 hrs, Day 7</li> <li>Hardware Problem Diagnosis</li> <li>Onsite Support Service</li> <li>Parts and Material provided</li> </ul> </li> </ul>	
	<ul> <li>4 Hr Onsite Response</li> <li>Access to Advance Tech Specialists</li> <li>Remote Delivery Service Advanced</li> <li>HPE Software Technical Unlimited Support</li> <li>24 Hrs Day 7</li> </ul>	
	<ul> <li>Software Technical Support</li> <li>Software Electronic Support</li> <li>Standard Response</li> <li>Access to Advance Tech Specialists</li> </ul>	
2	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE 3PAR 8400 Storage	1 Bundle
	<ul> <li>HPE Hardware Maintenance Onsite Support         <ul> <li>24 hrs, Day 7</li> <li>Hardware Problem Diagnosis</li> <li>Onsite Support Service</li> <li>Parts and Material provided</li> <li>4 Hr Onsite Response</li> <li>Access to Advance Tech Specialists</li> <li>Remote Delivery Service Advanced</li> </ul> </li> <li>HPE Software Technical Unlimited Support         <ul> <li>24 Hrs Day 7</li> <li>Software Technical Support</li> <li>Software Electronic Support</li> <li>Standard Response</li> </ul> </li> </ul>	

#	Requirements	Qty
	<ul> <li>Access to Advance Tech Specialists</li> </ul>	
3	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE MSA 2040 SAN Storage	1 Bundle
	HPE Hardware Maintenance Onsite Support	
	o 24 hrs, Day 7	
	Hardware Problem Diagnosis     Orgita Support Service	
	<ul> <li>Onsite Support Service</li> <li>Parts and Material provided</li> </ul>	
	<ul> <li>Parts and Material provided</li> <li>4 Hr Onsite Response</li> </ul>	
	<ul> <li>Advance Exchange Parts Exchange</li> </ul>	
	<ul> <li>Remote Support and Diagnosis</li> </ul>	
	HPE Software Technical Unlimited Support	
	• 24 Hrs Day 7	
	<ul> <li>Software Technical Support</li> </ul>	
	<ul> <li>Software Electronic Support</li> </ul>	
	Standard Response	
4	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE MSA 2050 SAN Storage	1 Bundle
	HPE Hardware Maintenance Onsite Support	
	• 24 hrs, Day 7	
	<ul> <li>Hardware Problem Diagnosis</li> </ul>	
	• Onsite Support Service	
	• Parts and Material provided	
	<ul> <li>4 Hr Onsite Response</li> <li>Advence Evolution Parts Evolution</li> </ul>	
	<ul> <li>Advance Exchange Parts Exchange</li> <li>Remote Support and Diagnosis</li> </ul>	
	<ul> <li>HPE Software Technical Unlimited Support</li> </ul>	
	<ul> <li>O 24 Hrs Day 7</li> </ul>	
	<ul> <li>Software Technical Support</li> </ul>	
	• Software Electronic Support	
	• Standard Response	
5	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE MSA 2060 SAN Storage	1 Bundle
	HPE Hardware Maintenance Onsite Support	
	• 24 hrs, Day 7	
	<ul> <li>Hardware Problem Diagnosis</li> </ul>	
	<ul> <li>Onsite Support Service</li> </ul>	
	<ul> <li>Parts and Material provided</li> </ul>	
	<ul> <li>4 Hr Onsite Response</li> </ul>	
	• Advance Exchange Parts Exchange	
	• Remote Support and Diagnosis	
	HPE Software Technical Unlimited Support     24 Ura Days 7	
	<ul> <li>24 Hrs Day 7</li> <li>Software Technical Support</li> </ul>	
	<ul> <li>Software Technical Support</li> <li>Software Electronic Support</li> </ul>	
	<ul> <li>Software Electronic Support</li> <li>Standard Response</li> </ul>	
	o sundure response	

#	Requirements	Qty
6	<ul> <li>Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE C7000 Chassis</li> <li>HPE Hardware Maintenance Onsite Support <ul> <li>24 hrs, Day 7</li> <li>Hardware Problem Diagnosis</li> <li>Onsite Support Service</li> <li>Parts and Material provided</li> <li>4 Hr Onsite Response</li> <li>Global Coverage</li> <li>NextAvail TechResource Remote</li> <li>NextAvail TechResource Onsite</li> <li>No Usage Limitation</li> </ul> </li> <li>HPE Software Technical Unlimited Support</li> <li>24 Hrs Day 7</li> <li>Software Technical Support</li> <li>Software Electronic Support</li> <li>Standard Response</li> </ul>	2 Bundle
7	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical         Support for HPE VC FlexFabric-20/40 F8         • HPE Hardware Maintenance Onsite Support         • 24 hrs, Day 7         • Hardware Problem Diagnosis         • Onsite Support Service         • 4 Hr Onsite Response         • Parts and Material provided         • Global Coverage         • NextAvail TechResource Remote         • No Usage Limitation         • HPE Software Technical Unlimited Support         • 24 Hrs Day 7         • Software Technical Support         • Software Technical Support         • Software Technical Support         • Standard Response	2 Bundle
8	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE VC FlexFabric-10         • HPE Hardware Maintenance Onsite Support         • 24 hrs, Day 7         • Hardware Problem Diagnosis         • Onsite Support Service         • 4 Hr Onsite Response         • Parts and Material provided         • Global Coverage         • NextAvail TechResource Remote         • No Usage Limitation         • HPE Software Technical Unlimited Support         • 24 Hrs Day 7         • Software Technical Support         • Software Electronic Support	2 Bundle

#### איצע הבכייב הביים הם הם ה הבה הב הב הברה הבה ה סיצב די ברופר ה מדינת היים אידה סיצר ב בתפצי האיר ש י ש י ש

#	Requirements	Qty
	• Standard Response	
9	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE VC 16Gb 24Port FC	2 Bundle
	HPE Hardware Maintenance Onsite Support	
	• 24 hrs, Day 7	
	• Hardware Problem Diagnosis	
	• Onsite Support Service	
	• 4 Hr Onsite Response	
	• Parts and Material provided	
	<ul> <li>Global Coverage</li> <li>NextAvail TechResource Remote</li> </ul>	
	<ul> <li>NextAvail TechResource Onsite</li> <li>No Usage Limitation</li> </ul>	
	HPE Software Technical Unlimited Support	
	<ul> <li>If I software recliment of minined support</li> <li>24 Hrs Day 7</li> </ul>	
	<ul> <li>Software Technical Support</li> </ul>	
	<ul> <li>Software Electronic Support</li> <li>Software Electronic Support</li> </ul>	
	<ul> <li>Standard Response</li> </ul>	
10	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE BL460c Gen8	4 Bundle
	HPE Hardware Maintenance Onsite Support	
	<ul> <li>24 hrs, Day 7</li> </ul>	
	<ul> <li>Hardware Problem Diagnosis</li> </ul>	
	<ul> <li>Onsite Support Service</li> </ul>	
	• 4 Hr Onsite Response	
	<ul> <li>Parts and Material provided</li> </ul>	
	<ul> <li>Global Coverage</li> </ul>	
	<ul> <li>NextAvail TechResource Remote</li> </ul>	
	<ul> <li>NextAvail TechResource Onsite</li> </ul>	
	<ul> <li>No Usage Limitation</li> </ul>	
	HPE Software Technical Unlimited Support	
	o 24 Hrs Day 7	
	<ul> <li>Software Technical Support</li> </ul>	
	<ul> <li>Software Electronic Support</li> </ul>	
	Standard Response	
11	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE BL460c Gen9	4 Bundle
	HPE Hardware Maintenance Onsite Support	
	• 24 hrs, Day 7	
	<ul> <li>Hardware Problem Diagnosis</li> </ul>	
	<ul> <li>Onsite Support Service</li> </ul>	
	• 4 Hr Onsite Response	
	• Parts and Material provided	
	• Global Coverage	
	• NextAvail TechResource Remote	
	NextAvail TechResource Onsite	
	• No Usage Limitation	
	HPE Software Technical Unlimited Support	
	0 24 Hrs Day 7	

#### איצע הבכייב הביים הם הם ה הבה הב הב הברה הבה ה סיצב די ברופר ה מדינת היים אידה סיצר ב בתפצי האיר ש י ש י ש

#	Requirements	Qty
	<ul> <li>Software Technical Support</li> </ul>	
	<ul> <li>Software Electronic Support</li> </ul>	
	Standard Response	
12	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical	3 Bundle
	Support for HPE BL460c Gen10	
	HPE Hardware Maintenance Onsite Support	
	• 24 hrs, Day 7	
	<ul> <li>Hardware Problem Diagnosis</li> <li>Onsite Support Service</li> </ul>	
	<ul> <li>o 4 Hr Onsite Response</li> </ul>	
	<ul> <li>Parts and Material provided</li> </ul>	
	• Global Coverage	
	<ul> <li>NextAvail TechResource Remote</li> </ul>	
	<ul> <li>NextAvail TechResource Onsite</li> </ul>	
	• No Usage Limitation	
	HPE Software Technical Unlimited Support	
	• 24 Hrs Day 7	
	<ul> <li>Software Technical Support</li> <li>Software Electronic Support</li> </ul>	
	<ul> <li>Standard Response</li> </ul>	
13	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical	2 Bundle
15	Support for HPE Synergy 12000 Frame	2 Dunuie
	HPE Hardware Maintenance Onsite Support	
	• 24 hrs, Day 7	
	• Hardware Problem Diagnosis	
	<ul> <li>Onsite Support Service</li> </ul>	
	<ul> <li>4 Hr Onsite Response</li> </ul>	
	• Parts and Material provided	
	• Global Coverage	
	<ul> <li>NextAvail TechResource Remote</li> <li>NextAvail TechResource Onsite</li> </ul>	
	<ul> <li>NextAvail TechResource Onsite</li> <li>No Usage Limitation</li> </ul>	
	<ul> <li>HPE Software Technical Unlimited Support</li> </ul>	
	• 24 Hrs Day 7	
	<ul> <li>Software Technical Support</li> </ul>	
	<ul> <li>Software Electronic Support</li> </ul>	
	<ul> <li>Standard Response</li> </ul>	
14	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical	6 Bundle
	Support for HPE Synergy 480 Gen10 Compute Module	
	HPE Hardware Maintenance Onsite Support	
	• 24 hrs, Day 7	
	<ul> <li>Hardware Problem Diagnosis</li> <li>Onsite Support Service</li> </ul>	
	<ul> <li>Onsite Support Service</li> <li>4 Hr Onsite Response</li> </ul>	
	<ul> <li>Parts and Material provided</li> </ul>	
	<ul> <li>Global Coverage</li> </ul>	
	<ul> <li>NextAvail TechResource Remote</li> </ul>	
	<ul> <li>NextAvail TechResource Onsite</li> </ul>	
	<ul> <li>No Usage Limitation</li> </ul>	
	HPE Software Technical Unlimited Support	

#	Requirements	Qty
	<ul> <li>24 Hrs Day 7</li> <li>Software Technical Support</li> <li>Software Electronic Support</li> <li>Standard Response</li> </ul>	
15	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical         Support for Synergy 480 Gen10 Plus w/2S PCIe Exp Mod         • HPE Hardware Maintenance Onsite Support         • 24 hrs, Day 7         • Hardware Problem Diagnosis         • Onsite Support Service         • 4 Hr Onsite Response         • Parts and Material provided         • Global Coverage         • NextAvail TechResource Remote         • No Usage Limitation         • HPE Software Technical Unlimited Support         • 24 Hrs Day 7         • Software Technical Support         • Software Electronic Support         • Standard Response	2 Bundle
16	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for Synergy 480 Gen10 Plus         • HPE Hardware Maintenance Onsite Support         • 24 hrs, Day 7         • Hardware Problem Diagnosis         • Onsite Support Service         • 4 Hr Onsite Response         • Parts and Material provided         • Global Coverage         • NextAvail TechResource Remote         • No Usage Limitation         • HPE Software Technical Unlimited Support         • 24 Hrs Day 7         • Software Technical Support         • Software Electronic Support         • Standard Response	2 Bundle
17	Local 1-Year 24 x 7 On-site Technical Support Services and Labor for Item no 1.1 to 1.11	1 Nos
18	1-Year Hardware Configuration; Migration Services and Change request for Replacement H/W of Item no. 1 to 12	1 Nos
19	<ul> <li>1-Year Software Configuration; Migration Services and Change request for</li> <li>HPE 3PAR SSMC</li> <li>HPE 3PAR SP</li> <li>HPE 3PAR Startup service</li> <li>HPE 3PAR Replication Configuration service</li> <li>HPE 3PAR Adaptive Optimization Configuration Service</li> </ul>	1 Nos

#	Requirements	Qty
	<ul> <li>HPE 3PAR Storage Rebalancing and Tuning Service</li> </ul>	
	<ul> <li>HPE InfoSight Configuration Service</li> </ul>	
	<ul> <li>HPE C7000 Startup service</li> </ul>	
	<ul> <li>HPE VC Configurations</li> </ul>	
	• HPE VC FC Configuration	
	<ul> <li>HPE BL460c Startup service</li> </ul>	
	<ul> <li>HPE MSA Startup service</li> </ul>	
	<ul> <li>HPE SAN Network Configuration Service</li> </ul>	
	<ul> <li>VMware Deployment Service for HPE BL460c</li> </ul>	
	• HPE EVA Storage Rebalancing Service	

#### **3** Note to Bidders

#### Service Level Expectations

- a) The support service vendor should provide the contact number of a single point of contact to facilitate immediate contact by client's representative and he or she shall be responsible to liaise with all vendors for rectification of faults within the Next Business Day.
- b) Defective equipment shall be replaced by the bidder at his own cost including the cost of transport if any.
- c) The support service vendor shall provide all normal toolkit and test equipment needed for the maintenance of the hardware to the engineer.
- d) System maintenance and support services will include the following activities.
  - $\checkmark$  24 x 7 on-line Support.
  - ✓ Patch updating and major / minor software version upgrading support.
  - ✓ Phone/Email TAC support must be provided during support period
  - ✓ Issue resolution / Onsite Visits within 1 hour of hardware failures reported

Local TAC support plan must be maintaining by the Bidder for the maintenance period.

#### Experience:

- The Proposer should provide approach and reference of successful implementation and technical support of similar system and should include descriptions of system implementations they have completed. The mentioned project references must include names and contact information of the respective clients so that MCS can contact and verify the project summaries.
- Manufacturer's Authorization Letter / Certificate: Bidder that does not manufacture or produce the Goods it offers to supply shall submit the Manufacturer's Authorization Letter or Certificate, to demonstrate that it has been duly authorized by the manufacturer or producer of the Goods/Services to supply these Goods/Services in the Maldives.

#### אירט גרנגאר גרא 0 גם 0 ג גרט גרט גרגרס טקרצי ראקרס עוקדיים אדן טקרצ שארצ שינרא ע

#### Maintaining of Field Technical Support Delivery Engineers (Locally Employed in Bidder's Organization)

It is mandatory that the support service vendor should maintain the required support technical team as deemed as suited based on the requirements and milestones. It is expected that the support service vendor will maintain necessary resources for on-site technical support during annual maintenance contract period. The support service vendor MUST have full time Certified Professional/Engineer under its payroll.

Primary required certificates of the engineer(s):

- HPE 3PAR Installation, Startup and Support Certified
- HPE 3PAR Service and Solutions Qualification Certified
- HPE Storage Solution Certified
- HPE BladeSystem Certified
- HPE Virtual Connect
- HPE Entry Storage HPE MSA

Additional required certificates of the engineer for Connected Hardware:

- Cisco CCNA Certified for Routing and Switching Certified
- Cisco CCNA and CCNP Certified for Security Certified
- CheckPoint Certified Administrator
- VMware Certified

The support service vendor shall submit the following documents:

- Certifications copy of the relevant training.
- ID card OR Passport Copy of the engineer

#### Service Level Expectations

- The support service vendor should provide the contact number of a single point of contact to facilitate immediate contact by client's representative and he or she shall be responsible to liaise with all vendors for rectification of faults within the Next Business Day.
- Defective equipment shall be replaced by the bidder at his own cost including the cost of transport if any.
- The support service vendor shall provide all normal toolkit and test equipment needed for the maintenance of the hardware to the engineer.
- System maintenance and support services will include the following activities.
  - $\checkmark$  24 x 7 on-line Support.
  - ✓ Patch updating and major / minor software version upgrading support.
  - ✓ Phone/Email TAC support must be provided during support period
  - ✓ Issue resolution / Onsite Visits within 1 hour of hardware failures reported
- Local TAC support plan must be maintaining by the Bidder for the maintenance period.

#### ن تروی 7 (بر سرع موجر) بر مرع ۲ (بر سرع موجر) بر مرع در در در در

- (م) ھونٹر مرمز کر وج
- (م) مرد در کر گرد / کم می می مر (مر) مرد مربر کر گرد / کم می می می مربر (مر) چونگر ربر کر گردی (چرکر تر مرابر مرد می می می می مرد مرد کر کر کر کر کر

- (x) جِسِرَصْعَمِ دُوْ دِمَسَرَدِمَ دُسْرَةَ بِوَحْرَدَسْعَ دَرِ مَعَ دَمَ دَدْ وَسَرْمِدُ وِدَّوْمِرْدَدُ دِسْرِمِدُ مِنْ مَعْمَ اللَّهُ وَسَرْمِدُ مَعْ وَسَمَعْ دَمَ مَعْ وَسَمَعْ دَمْ مَ مُ

#### גארט גרדעיר גרעים - 0 0 ג גרט גרט גרעים איין גרט גרעים איין איין געיין איין געיין געיין געיין געיין געיין געיי שער גע דוא דוא דעין איין איין איין איין געיין געיין

4- دَبِر مَسَرَفُ مُنْسُر ( نَبْرُ فَرْدُ وَحُرُ دَّمَرْ 10) - دَدْتُوْدْ مَدْمُرْرْدْ 3.1 ( ه) دَدٍ صَدْسُرْمَ ل

5. مَوْجَ بَرْضٌ ( نُرَبُ خَرْجَ جُرْمُ 65)

دِوَمَرَ مَنَامَةِ سَبَرُوَرِمَنْ مَرْدَدِهِ وَمَرْدَرِ وَرَدَّهُ مَا وَنَرْ رَبِرَمَ وَوَرْسَسَمَ مَنَاشَ تَرْمَنْ وَرَمْ وَرَرْدَ. - رَرَرَكَ مَنْمَة وَرَدْدَمَة وَرَدْدَمَة وَصَرْدَة وَرَمْ مَا وَ رَبْسَرَمَة مَ وَرَدْ مَا مَ وَرَدْرَة وَرَد وِرْدَرْدَة مَ وَرَدْدَمَة

#### גארט גרנגאר גרא 0 ג' 0 ג' גרט גרג גר טקר גד ראקר 5 ממציית ישיפש אידק טקר ג ש דק פא פא ע ע ע ע ע ע גרא אידק איין איין איין איין איין

#### ردرد مح مرجو 8 (مدد درریز مرد)

#	Description	Qty	Rate	Total
1	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE 3PAR 8200 Storage	1 Bundle		
2	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE 3PAR 8400 Storage	1 Bundle		
3	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE MSA 2040 SAN Storage	1 Bundle		
4	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE MSA 2050 SAN Storage	1 Bundle		
5	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE MSA 2060 SAN Storage	1 Bundle		
6	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE C7000 Chassis	2 Bundle		
7	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE VC FlexFabric-20/40 F8	2 Bundle		
8	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE VC FlexFabric-10	2 Bundle		
9	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE VC 16Gb 24Port FC	2 Bundle		
10	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE BL460c Gen8	4 Bundle		
11	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE BL460c Gen9	4 Bundle		
12	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE BL460c Gen10	3 Bundle		
13	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE Synergy 12000 Frame	2 Bundle		
14	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for HPE Synergy 480 Gen10 Compute Module	6 Bundle		

) 5,550, 5,70 קפי געיע געקרים

#### איצע הבכייב הביים הם הם ה הבה הב הב הברה הבה ה סיצב די ברופר ה מדינת היים אידה סיצר ב בתפצי האיר ש י ש י ש

15	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for Synergy 480 Gen10 Plus w/2S PCIe Exp Mod	2 Bundle	
16	Supply of HPE 1 Year Tech Care Essential and 24x7 Local Technical Support for Synergy 480 Gen10 Plus	2 Bundle	
17	Local 1-Year 24 x 7 On-site Technical Support Services and Labor for Item no 1.1 to 1.11	1 Nos	
18	1-Year Hardware Configuration; Migration Services and Change request for Replacement H/W of Item no. 1 to 12	1 Nos	
19	<ul> <li>1-Year Software Configuration; Migration Services and Change request for</li> <li>HPE 3PAR SSMC</li> <li>HPE 3PAR SP</li> <li>HPE 3PAR Startup service</li> <li>HPE 3PAR Replication Configuration service</li> <li>HPE 3PAR Adaptive Optimization Configuration service</li> <li>HPE 3PAR Storage Rebalancing and Tuning Service</li> <li>HPE InfoSight Configuration Service</li> <li>HPE C7000 Startup service</li> <li>HPE VC Configurations</li> <li>HPE VC FC Configuration</li> <li>HPE VC FC Configuration</li> <li>HPE MSA Startup service</li> <li>HPE MSA Startup service</li> <li>HPE MSA Startup service</li> <li>HPE MSA Startup service</li> <li>HPE SAN Network Configuration Service</li> <li>VMware Deployment Service</li> <li>HPE EVA Storage Rebalancing Service</li> </ul>	1 Nos	
	Sub total	I	
	GST 8%		
	Grand Total including Gst		

גארט גרנגאר גרא 0 ג0 0 ג גערט גרט גר גרט סקר בא ראקר 50 מאקייר גייים אדק סקר ב שרק צא א א א א א

> د درد ع فرونو - 9 (درمنو رسررتر ود)



نىتى بومترتر توسطهر نىتىتى نىترى ئە تىترىدۇ ئەترى تىتىترى ئە تىترىدۇ ئەترى تىتىترى تىتىترى تىتىترى ئەترىك نەترى ئەترى بىتى تەترى ئەترى بىتى		ט) תכבבה ב תכ בהפכים תכ בהפכים	<ol> <li>د در در در مورد مرد مرد مرد مرد مر</li> </ol>
وِمِرْتِرِ بَوَحِقْرِ نَعْمَدُرُابِ مِنْ يَنْ بَرَقِعَدُ) نَعْمَدُونَ بَرَعْمَدُ نَعْمَدُونَ بَرَعْدَةُ بَرَقَافًا بِحَرَدُ بَرْقَافَعُ بِحَرَدُ بِرَقَرْمُ نَعْمَدُ نَعْمَدُونَ بَرَقَافَعُ بِحَرَد بِرَقَرِقِدْ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَعَانُ بَرَانُ بَرَعَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بَرَانُ بِرَانِ بَرَانُ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانُ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بَرَانِ بِرَانِ بِرَانِ بَرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانِ بِرَانَ بِرَانُ بِرَانَ بِرَانَانَ بِرَانَانَ ب	مربر: مربر:		ני גו דו און אין אין אין אין אין אין אין אין אין אי
نَمْ مَكْرَامَوْنِ عَنْ بَعَمْمَرْنِ المَرْ مِنْمَعَةُ <b>2. دَدَهـ تَدَفَقُرُ المَرْ</b> ذَةُ بَعْدَافَةُ بَعْنَافَهُمْ مِرْذَةُ بَرَعْنَ بَعْنَافَهُمْ مِرْدَةُ بَرِعَمْمَ بَعْنَافَهُمْ مِرْدَةُ مَرْسَبِهُ بَعْنَافَ المَسْتَرِيةِ فَرْسَبِهُ بَعْنَافَ المَسْتَرِيةِ فَرْسَبِهُ بَعْنَافَ المَسْتَرِيةِ فَرْسَبِهُ بَعْنَافَ المَسْتَرِيةِ فَرْسَبِهُ بَعْنَافَ المَسْتَرِيةِ فَرْسَبِهُ			ىتۇنىر:
الموبر بتركيم تركيم تركيم عرب 			
د. دهمینو تدور در دهری روی دی برد روی دی بردر در روی دی بردر در روی دی بردر برد روی دی بردر برد در منور برد در منور بردر برد منور بردر برد منور بردر	 		
بر مرحد مرد بر در بر مرد بر بر مرح مرد بر در بر مرد بر ر مرح مرد بر در بر مرد بر ر مرح مرد بر در بر مرد بر ر مرح مرد بر مرد بر . در مرد بر مرد بر بر مرد مرد بر مرد در بر مرد مرد بر	הכתל היי אישיי: ג'יין		
لَمُعْ عَامَ مِوْدَدْ بِرِوَمُ مُرْسُ رَمَعْ عَام مِوْدَدْ بِرِوَمُ مُرْسُ رَمَعْ عَام مِوْدَ بِرِمُوْمُ مُسْ المَعْنَ عَام مُوْدَ بِمُوْمَ مُوْسِعُ المُستور في مَوْسِعُو رَمَ بِرَدْدَمْ مَرْدِ بِرِمْعَدْ		بتر	2. در شر ترمو (ترمی م) . • • • • • • • • • • • • • • • • • • •
زېرې نې زېرې نې زېرې نې کې زېرې زېرې دې د د مېرې د مېرې د د مېرې د مېر د مېرې د مېرې مېر د مېرې د مېرې مېرې مېر			0 × 20 0 / 0 / כ 2 י י י י י י י י י י י י י י י י י י
زېرې نې زېرې نې زېرې نې کې زېرې زېرې دې د د مېرې د مېرې د د مېرې د مېر د مېرې د مېرې مېر د مېرې د مېرې مېرې مېر			۵ × ۵ ۵۵ / ۲۰۰۵ / ۲۰ ۵ ۵ بر مرجع ۲۰۰۵ / ۲۰۰۵ مرد مرجو مرسو
دیم ^و : <b>د ده متوبد د مروب و</b> ده متوبد د مروب و ده متوبد د مروب بر مروب در مرود در مروب بر مروب			י 0 י 3 טיניטקס אנ:
ن <b>دېستورد کې ټور</b> . ډېښتور کې مې <del>ور پور</del> . ډېښتور کې مې ور بې و چې مورکې د لور پر مرفو د پې لر پر د د کو مر مرفو د			0 × 2000/ 20 20 20 20 20 20 20 20 20 20 20 20 20
د مسلمون د مسلمونو و موتو د د سلمونو و دونو د د سلمونو و در موتو د مسلمونو و در موتونو د مسلمونو و در موتونو			مَّد بير : بير :
			3. دَرْسَوَدِ مُوْسِوْ
בי האלג בבי בבי בתייאבת באיתר א פאל נתעת ברפת האלג הא בתעת בר			ۇرىسىنى:
בי האלג בבי בבי בתייאבת באיתר א פאל נתעת ברפת האלג הא בתעת בר			در مور موجور
			(درسنورد ديور دور
۵ - ۱ - ۵ - ۵ - ۵ - ۵ - در ما حرکت مرابع کرده ):			א העתר הפיתר יה א העתרה
			، ۵ ، د ۴ ، ۵ ، د ۵ ، د د م بر فر سوم بر مر):

			۵. دَرْسَوَ دِرَرَعٌ وَعَرْمَ:
			. في تر مر:
א באבר ג'ין אייר אייר אייר ג'יין ג'יין ג'יין ג'יין ג'י	וו בא אי אבר ברים בא אי ש את שתפיס הציג איש שתפיס היי	געס ג'ע ג' ג' געיג' ג' ג' ג' ג' ס' ג' ס' ג' עס' האמי דע	יר ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג ג
20) ، ٥٠٠ ١٦ "ورود، دورور ورسودور ور			
۵٫۰٫۰۵ ۵٫۶۵ ۵٫۶۵ ۲٫۶۵ ۲٬۶۵ ۵٬۶۵ ۸۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰			
٢٠٠٠ ٣ ٣٠٠ ٥ ٣٠٠ ٥ ٢٠٠٠ ٥ ٢٠٠ ٥ ٢٠٠ ٢٥ ٣ ٢ ٢ ٣ ٢ ٢ ٢ ٢ ٣ ٣ ٣ ٣ ٣ ٣ ٣ ٣ ٣ ٣ ٣ ٣ ٣ ٣			
. בקרוד גם גם גם גם גם בשי שקר גם הידי גם הידי גם גם גם גם גם בשי שקר גם הידי גם הידי ב גערולבע ההדיע עמפורים שדידי הידי			
גריגיע גער גער גער גער גער גער גער גער גער גע			
יכי שלי יכי יכי יכי יכי איכי איכי איכי יכי יכי		•	•
نام و د د د د د د د د د د د د د د د د د د	ת בשי אינב באיני איני באיני באיני אד סב ביתיית סביא ה' בפרג בקסבי א	ט ם ג'	גו בו אין
רל כל כל כל של של ג ביל ל אין	איני איש געל אייל איש גריילי איש אייל אייל גרי גריילי		
م <i>ۍ تو</i> ر:	:,,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*;,*_;,*	%	زىتر:
- ۲۰ - مح ^ر مو	ב צב הרע הערצית אין		
۲. ۲. ۲. ۲. ۲. ۲. ۲. ۲. ۲. ۲. ۲. ۲. ۲. ۲			
	<i>*****</i>		4 / ·
סיק אין אין אין הרוצת פאליים ערובת אין אין	20,20, × 0,00, 20,20, × 10, 20,00 20, 20, 20, 20, 20, 20, 20, 20, 20, 20,	ט א אינ אין	ידאים: כ בכבת איתר אצייתה

، د د ده، دره ترور قرورسرد زقروه



ב כני אי ב אָ- אָר בַר מַ	ן באיי אין איני געוע איי איי איי איי געע איי געע געע געע געע געע געע געע געע געע ג
ן ד פי אינילי ערילי	נם גי גר ס 2 איר ג' ס אי אי ב איידי אפית אירוע שפית פיציא איר ג' ג'יי
	ىترىكى: (جەترىچى ئىرى سۇھ بىر ئىترىكى تو/ترە 1
	( د مرد د مرد ) مربع سرسره مرد ) مربع سرسره مر
مرف مرفر مرفر مرفر مرفر مرفر مرفر	قَصَرِحْ مَرْمَرُهُمُ . قَصَرِحْ مَرْمَرُهُمُ مَرْ:
	2. כה יי גיבע סבי סבי אישן שינית 2. כה יידי ארצע אישן איידי אישן איידי אישן איידי איידי איידי איידי איידי איידי
	0 22 0 0 0
	ہ 2000 / دروں میں میں بو موج کا تعاور کا میر تو موسو
	עם אי ב היקיותסי מי: 
	۵ × ۵۰۵ م م م م م م م ۵ ۵ ۵ ۵ ۵ بر مرد م م م م م م م م م م م م م م م م م
0 × 2 > 0 0 / 0 0 / 0 0 / 0 0 / 0 0 0 0 0 0 0	ס 2000 - 20 ביים ביים ביים געשעשא שלית ההליתעיה ביציג: געשעשא
	3. درمستوره مورسور
	۵٬۰۰۰ ۵٬۰۰ ۲۸سمور ۵۵۵: ۲۰
נם גו בנגוב # 0 בתייית המציג: ש	ב 0 - 0 - 1 בתו בנו ב 1.80 ממת ב ברמיייאית תערוציות דעופים. מיציות -
	ק ה ה ה ג ג מ מ¢ ה # ×0. כ ב תייאת עיציע עיציב ציק ב ביצ.

PR-16

#### גערט גרדבער גרעים אים אים אין ארט גרער ג'י ספר בצ פאפר די ספיע איבע אים איק ספר משקר ב מצופר איבא

(ر) (ئرزېرۇرۇ دەسىرار دىڭدۇش دەسىر ئەرىرى (ئرزىڭ ئېرۇش ۋىرىش سىمىلى قىشى 14 (سىم) تەرىرى ئېرىرى بېرىردىش توپسىر ۋىرىخىد سرشۇ ۋر شرۇ دەسىرى.

(ע) ג מדריא ניט גנסטים אי גינגים אינגם גריא גם גינים (ער) ה מדכע בע עעש צעשע הכבע ציע צירבית רערע בה-הדבהר

مرتخ ترتر:

مَّدْسِرْ:	بمرد:	:25:	ىىرىش:

رترري ده مورد مود مي ودد مي مرد مربع تركيم وتركي وتركي در مي ميد مي ميد رترري ده مورد مود مي ودد مي مرد مربع تركيم وتركيم وتركيم مي ودور مدير وروم وتركيم

## <u>مَعْمَدُ مَعْمَدُ (مَمَصَوْدَةُ مَعْدَدٍ)</u> مَعْمَدَ مَرْجَدَ دَدْهُ مَدْمَصُورُومُ

#### . התשייפר ב שתפצית

مَرَّامِ وِرُمَّا وَمَّمَّى دِ رُدُمَّ مُوَدِّدُ مَرَّمَ وِرُمَّا وَمَّمَ مَرْمِ وَرُمَّا وَرُمَّ وَرُمَّ وَمَرْ رَبُرَدُوْمُ وَبُرَمَ <mark>وَرُمَّا وَمَرْمَدُ مَا مَ</mark> وَرُمَّ وَرُمَ

مرام کسم کسم کسم مرام کسم کسم کرم مرام کسم کسم کرم کرم مرد در در ۵ کرم مرد در ۲۵۵۰ مود کرم در ۲۵۰ مرم و در سری در در ۵۰۰۰ در مقام ۲۵۰۰۰ مرسم ۱۳ مرام کسم کسم کرمی در در در در ۲۰۰۰ مرد در ۲۵۰۰ مود کار در ۲۰۰۰ مرم و در در در در در در ۲۰۰۰ در مقام ۲۰۰۰ مرسم

ٞڔٞڔؖۿٮٷڎڎؚۮ ؿڒۯۺ ڝؘؙٵؙڝؚ ۘۜۜۜؽۺڗ ؿڒؖڲڔؖۿڔ؆ڝؚٙۛڡؚؚ؋ۣڔؖٮٵۜ تَوَعَّرُصَهُۥ ڋٮٚڎڮڔ ڎڴؚڝؙؖٛۿ ٮڵؿڒڡؚٷڔڡؘؚۻ؞ ۺۄٛڞ ڔٮڟؖٷؖ؞ۿڒؿڒڡؚٷڔ ڔڎڡؘڛٟ " ڔڔ؋ڡٮٷڎڎۮ ۿڔڟؠڔۺ" ڿڔٮۺڒڟ. ؿڕۊڔ ؿڕؿڔؿڔڎ ڂؚؿڗڎڝٞڔؖڔ، ڝؘٵڝ ڡؚۣۯٮٵۜ تَوَعَّرُض ڎ تَرَعَّرُض بَعْرَسَو مَسْرَسَرِمِ ڎٚڎۣڎڎڝۣۺ ڋڔۿۻٷڎۄ.

# 

9790052

دِمْمُعَسَوْدَدُ دَمْمَ مِنْمِ وِمُنَّ وَمَمْمَ وَمُنَّ وَمَمْمَ وَمُنَّ وَمَمْمَ وَمُنَّ وَمَرْمَ وَمُنَّ وَمُ رِحْرِوَدِقَ سَرْمَعَ مَرْمَ وَمُنَّ وَمُنْعَ وَمُنْعُ مَنْمَ عَنْهُ مَنْ وَمُنَّ عَدَمَ وَمُنَعَ وَمُنْعَ وَمُ وَمُمْوَدُ مَرْمَدُ وَوَمْعَ وَمُرْسَرُهُ مَنْمِ قَائِرُ مَنْمُ وَسُرْمَ وَمُنْعُ وَمُ وَمُنَّ وَمُودَ عَذَوَوْ وَمُرْمَدُ مَنْ وَمُورُ وَوَمْعَ وَمُرْسَرُهُ مَنْمُ قَائِرُ مَنْ مَوْدَهُ وَ مُعْمَ وَمُ وَمُ وَمُ وَمُ وَمُ

#### 31 50400.3

## 4. היא איני געע שעער של ג געיר

ر. دِرَدَمْ صَوْدَ دَرِقَ هُنَامٍ دَسَّرَ دَمَّهُ مَنَامٍ دَدَنْنَ رَقَدْمَنْ سِرْدَسْ دَمَّ وَمُرَّعَ مُرْحَسُ وَسُ هُرَمَ رَمَّرُ حَمَّ مَعْرِ وَرَحَصُ دِمَرُهُ صَوْدَ دَرِقَ هُنَامٍ دَسَرَ رَحَدَمُ وَمُعَرَةً (وَرُعَرَهُ مِرْحَرٍ مَرْوَعُ مُنْ وَرُدَ هُ وَرُحَصُ دِمَانِ وَسُرُو مُوَدَ وَرُعَرَهُ وَرُعَرَهُ وَمُعَرَهُ وَمُعَرَهُ وَرُعْمَ مُورًا مُورَدُهُ مُعَدَدُهُ

ىر. جۇڭەڭىڭ (ر) ئەر ھەترىمىتى ئەرىڭ ۋە ئەترەنىڭە بەھى ۋە ئەتۇمە، ئەترىم، ئەترىم ئەھى بوڭۇ ئەدە ئەھەش، شۇھە تەجەب ئەتى ئەتە بوڭۇئەش ۋە ئەترە، بەتىتى بوشۇشەتر ھانىم بوھى ئۆتۈش، ئەترىك سوچەر ئەتەتىش قۇرۇر ئەتەرى ھەترەر، ئۆتۈش ھۆر ئۆتۈر ئۆتۈشى بەترىمى ھائىتى ھەترىق بەتىرىشى بەتىرىرىشى سىرىكەر بىرىكە ئەت

x, دِدْمَوْدُ (م) دَمِ مَسَمَّعْرَوْدِهُ -a

#### ה הב הגובע גם הב הבע זמית בסב

ر. مَنْعَوْ وِمْتَا وَمَّمَوْشُ، مَنَعْ وَسُرْسُ وَمُرْمَرُ رَبَرَرَةً حِوَّرٌ وَمِتَ وَمُنَعْرُهُ وَمُرْعَانُ وَمُرْمَعٍ، مَنْعَوْ مَوْدُمُ بَحْرَوْمُورُ (خَوْمَ وَمُرَعَ مُوَرُّرُ وَرُ)، حِوْ رُبَرَرَةً هُمِرْشُ وَبِرِدْشُ حَوْدَهِ مُمُوَتُ وَمُسَوَرُهُ سُرْهُمُو مَنْهُومَهُ سُرِوَسُرُ 30 (مم

ىر. مَنَّامٍ وِمَّاً تَرَمَّمُوْ مَنَامٍ دَمَّرَمَ تَرَمَّرَمَّ وَتَرْمَرُ رَمَرَمَّ وَتَرْمَعُودِ مَرْمَعُ وَمُنَا وَمَّمْمَ وَمَا تَرَمَّمُ وَمَا وَتَرْمَعُ وَمُرْمَعُ وَمُرْمَعُ تَرْبِدُسُ 48 (سَمَّعِ صُمَّمَهُ) دَخِرِمُ خُمْمُودَدٍ حَنَّامٍ وَمَّرْمَنُ وَمَّرْحَمُ مَنْمَو مَنْمَ حَمَّمَ نِوْتَرْجَمُهُ وَمِسَّهُ عَبَرْمَاشُ حَرَّرُمُعَ خِرَّمُهُ مَنْ مِوْسَرَةً.

#### .6 גריי הבעיציע בס

#### 

ر. مَرْمَعُ وَرُمَّ وَمُرْمَوْ وَمُرْمَد وَمُرْمَد رَوَّرُمَ وَمُرْمَد رَوَّرُمَ وَمُرْمَد وَرُود وَوَرْمَر مرور مرو

ת. היות פתי געמת כ התסייפרת הצנייים יה הסייפת הפתפת הפתפת הקצע התחו ברא החשייפרי 11 פית בהצרה שתיתית צתפצת ב כו כו כו בי בי בי בי בי קבק פיצות וית ביית בי

### 

יא הם הסכבה הב הה סא האבם המשמחה ההסבבה הב האל הסא 2000 האל הברו היו היו 2000 ביו היו 2000 ה לא 2000 ה לא 2000 צעפת האפר גע פרא צעפת באי צעפית בעיקב הערופי הבחיפב הב אותו העיק צעיי פרייים אותר בפראת פא בארום בסב בפיתית פי

> ( مَنْ مَوْدَةُ مَةُ ) المَعْتَظَةُ عَدْمَةُ عَدْمَةُ الصَحْرَةُ مَةُ ( مَنْ مَوْدَةُ مَةُ CPx0.005xLD

> > 9790052

## 10 התשייפר נצציי

#### 11. ההשיקטי שאל איצית

چېدرى ئۆۋۈ 4 ئوس ۋەقۇى ئەترى ئىتروۇرۇ ۋەقۇرى ئەتتىر چېدى ئورۇقى ئىتو بۇرى ئەتورىرى ئىتم بورى ئەتمۇش ئىتمۇ تەترى ئۆترى كۆتىش شىرومۇلىرى، شۇغ چەرەپ ئۆۋى 8 ئوس ۋەتۇ ئەترى ئەتودى ئەترۇ تەتورى ئەترۇ تەترى ئىترىكى ئەترى ئۆترى ئۆترى ئۆت دى 15% مىرىم بەترى بىرى ئىترى ئىرى بىرى شىرى چەرەپ ئۆترى ئەترى ئەتورى ئەترۇ ئەترى ئەترىكى ئەترى ئۆترى ئۆترى ئۆت چەترى ئەترى بوت ئۆترى بۇ ئەترە ئەترۇ ئەترۇ ئەترۇ ئەترى ئۆترى بىرى ئەترۇ ئەترى ئەترۇ ئەترى ئەترى ئۆترى ئەترى ئەترى

#### 12 התם שפת שפת עתכתבר הכל עתיל 12

#### 13. مركز ويروكر

ת. רערעצנר לא איזאת ידעצע האים פרע צעמת צעיע בגעער איז געערער איז געערער איז איז געער איז איז געער איז איז געער איז גערעצנר איז איז גערער איז גערער גערער גערער גערער גערערער איז גערערער איז גערער איז גערער איז גערער איז גער איז גערער איז גערער גערער גערער ג

#### 14 התמישפר צה שלה אלה בלי איני הלר אלי אלי גיי צה

9790052

چ در ده سود در بره کرد در در در در در کرد برش برش و کرد و و کرد و کرد در در می کرد. در در می می کرد و در و در و مرکز مرکز مرفق کرد در در در در در مرکز بر برش بر برش و کرد و کرد و کرد در می کرد و کرد در در می مود و کرد و کرد مدیر مرکز مرفق در در در در می مود در می مرکز برهای کرد و کرد و کرد و کرد در می مرفو می مرز در در مرمور مرد و کر سند و کرد می در در در در می مود در می مود و مرکز برهای کرد و کرد سند و کرد و کرد و کرد می مود و مرکز مرکز و کرد می مرکز و کرد و

#### 15. התשייפית ברת הצית

ך. כ 200,000 200,000 200,000 200,000 200,000 200,000 200,000 200,000 200,000 200,000 200,000 200,000 200,000 20 ד. כ ההשייפרי, כההשייפרי שהפרי שהפיעיניע שיני שהפיעההי כיתוצהה כיייידישיע, ההינ שיני שהי ציגה בהאיני הינציקית א גדי הינוינית הפי

ﯩﺮ. ﻣَﯩَﺎﻣِ ﻭָרְּזَ ﺗَىَّمَى دِوْوَسَىْ بَرَوْصَ ئَادَيْتَى وَتَرْجَوُ سَرَّوَى سَمَّيَرِجَّهِ تَخْشَرَدِ نِوْدُوْدَدَ نَائِرُدَدِ دَمَعَ دَوَدَ عَرَدَهُ عَدَدَهُ وَتَرْجَدُ مَادَرُدُهُ عَدَدَهُ مَا مَرْدَدُ مَا مَرْدَدُ مَا مَرْدَدُ مَا مَرْدَدُ مَا مَ مُدَوَد مَا مَرْدَدُ مَا مَرْدَدُ مَا مَرْدَدُ مَا مَ مُدْمَدُ مَا مَ مُدْمَد مَعْدَدُ مَا مَ مُدْمَد مَعْ مُدْمَد مَا مَ مُدْمَد مَعْ مَدْمَد مَا مَ مُدْمَد م سَمَّا مَا مَنْ مَا مَ مُدْمَوْ مَا مَنْ مَا مَ مَا مَ حَسَرَ تَرْمَحْهُ سَرَّدَ مَا مَ مَنْ مَا مَ مَا مَ مُد وَرَمَ مُسَامَوْنَ مَرْمَ وَمَرْمَ مَا مَ مَا مَ مَا مَ مَا مَ مَا مَ مَا مَ مَوْدَوْدَ فَرَمَ مَرْمَ مُ مُومَ مُ وَرَمَ مَا مَوْرَمُ مَا مَدْ مَا مَ مَا مَ مَا مَ مَا مَ مَا مَ مَا مَ مَ مَا مَ مَا مَ مَا مَ مَوْدَ مُ مَ مُ

ית. כַ הְהְשִׁשְׁבָּבֹּ בָּהְבָהְבָ בְּאִבְבָּיְ בִּשְׁבְ בְּהֵע בְּבְעִ בְּאָשׁ בְּאֵבָהִי הָפָרָבָ הָבָרָהָ ה היה כַ הְהְשִׁבָרַ בְּהְבָהָ הָהֵהָי עִשְׁבָ בָאָבֶהָ בְּהָשִׁהָ הַ הוֹעָב בַרָּשׁ בְּאָב בָרָא בָרָא בָרָא בָר תַעַבַיעָרָאפַ: תַעַבַיערָאפַ:

#### 16 הפטעית אנעשת בניתית

#### 

دِ دَدَهُ وَدَدَ دَدَهُ وَدَعَرَهُ ، مِرْحَرِمَدَعَ دَعَرَّسَمَ مِرْحَرْ مَرْمَعُ مَرْحَدُ عَدَّسَرَدَ وَرَمَ سَدَرَ سَدَرَ مَرْمَ مَرْحَدُ مَرْمَ مُرْحَدً وَ مَرْمَعُ مَرْحَدُ مَرْمَ مُرْحَدً وَ مَرْمَعُ مَرْحَدً مَرْمَ مُرْحَدً وَ مَرْمَعُ مَرْحَدً مَرْمَ مُرْحَدً وَ مَرْمَ مُرْحَدً مَرْمَ مُرْحَدً وَ مُرْمَعُ مُرْحَدً مُرْمَ مُرْمَعُ وَحَرْمَ مُرْمَعُ وَ مُرْمَعُ مُرْمَ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَ مُرْمَ مُرْمَ مُر مَرْمَ وَمُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَ وَمُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُر مَرْمَ وَمُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَعُ مُرْمَ مُرْمَع مَرْمَ وَمُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَ مُرْمَ وَمُومَ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَ مُرْمَعُ مُرْمَعُ م مُرْمَ وَمُرْمَ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ مُرْمَعُ وَمُرْمَ مُرْمَ مُرْمَعُ مُرْمَعُ مُرْمَ

## 

#### 19 התמשיפלת צעצית להלל לאנית

#### גערט גרבבאר גרע 6 ג 6 6 ג גרט גר גרט גר גר גר סקר בצ דוא פרק די סק מעייים אינו איקר ב שקר ב שקר אינו

י) 6% וארם גורם גורם גורם גם בבבב או גם אורם אורם אורט אורא גורם אורם אורם אורם אורם אור אור אור תי סצוע קצע אנצסית ההסיייייסית סייקציו מדכבר האורס ביתית קציסית דעיקבית היתבת החדי מציקית דעית פיתוכי

#### 20 התסייפרצת ייתריצית

#### 21 האים ציצעיע ביי איני אראי אייי אייי 21

#### 22 ، برور مرد

#### 23. ترسر

# 

סמס פרע נדיסי יתפס ה נדיסה בכחשנהי השיע לפס איש בחשמה הוכצית היכרית הארכית הארכית אישר הייצית אישר האיקה י נסט גבי סיי בַרְהַב בינ שַיית:

) - 100 - 100 - 1000 - 1000 - 1000 - 1000 - 1000 - 10000 - 1000 - 1000 - 10000 - 10000 - 10000 - 1000000 - 1000 הדע מסאר 2) יית פיס, ה דע מסאר 2 כפר איז בא יית פיט איז סאית פיית דע מסאר 2 ביו איז איז איז איז איז איז איז איז

9790052

טטם טםטם איטט כרבט באיר בדים בבדבים טאבט סא בבבס איכי באיס באיר הצברים אבבבים באיר אילי אינים האית ההפייש הביצה מדכב תפס יתמת במצברת המכב איתב הצצית אתמדית תפס ביתמדבת ציתות תפס בפהבמת בסגב הגניה ההביתמדמים.

> ترم و دوده، دوره برم نور سرد برتروم سرم : بررج مرد مردم برم برم برم برم برم برم وی در مرم برگرم برار مرم : هرم منابع مردم سرم : مرم : سرم : نرم : سرم : س ن ا ن س ا ن ا ا ن س ا ن ا ا ن ا ا ن ا ا ن ا ا ن ن ا ن ن ا ن م : سر ن ن ن ن ن ن ن ن ن ا ن ن ن ن ن ن ن ن ا ن ن

مَوَّعُوم وَهُمَّ وَمَرْهُمُ سَرَّوَ وَمَرْعَ وَمَرْهُ وَسَرُوْسِ وَ سَرَسْ مَوَ مَوْمَو وَمَرْ وَمَرْ وَمَرْ مَرْوَ وِ هَدٍ هُوَ مُرْسَاتِر سَرَسُ: سَمَر سَرَّرَ وَمَدْهُو سَرَسُ حَدَّوَ حَدَوَ هُوَ عَدْدُوَ مَا مَرْسُ مَرْسِدُ: هُرِيرُ سَمَوْ مَا هُ مَرْوَرُ سَرِي:

<u>ٽر:</u>

مع عرف المرجر مع عرف : ^~

9790052

גארט גר בכל גרו 6 גם 6 גרו גרו גרו גרו גרו אר גרו סקר גע רואר בארק הם איצע היייאיש גדע סקר גדו בארצא פאר איין איין איין

#### م د م د م حرط ا

#### م در در م حر حر طر 2

## 

۵۵،۰۵ د۵ ۵۲ ۵۷۶۵۵ مرود ۲۵ ۵۵ (۵۰ ۵۵ مرود ۲۵ ۵۵ مرود) در هست و در دعده مرود و مرود و مرمو (مورم و مرود)	1
سرَيْر	1.1
בתפי את הת איית היית ברג עיאור היי אייר אייר אייר אייר אייר אייר אייר	1.2
	1.3
۵ ( 2 ) ۵ ( 2 ) ۵ ( 2 ) ۵ ( 0 ) ۹ ( 0	1.4
	1.5
0 , 0 , 2 , 2 נית ייניינס אין נית ייניינס אין	1.6
ר ה ה ה ה כ כשר עיני אר ה אר ה אר ה אר ה ה ה ה ה ה ה ה ה ה ה	1.7
۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵ ۵	1.8

9790052

#### م د م د م حرم و 3

#### 200 002 6 20 02 12 20 00 הרסיייפרה בקבית דוקדקים מיצית

(19 جَسَرُ دُمَدَرُمُ دَمَرُ

(مرسور مرشر فر مرمود)	י - 10 אין 5טאיד 50 אין 50 אין 10 אין 10 באייי ארא בא אין 20 אין 2 א	1
ر ۵ بىرىر	יג ס עד עד	1.1
۵۵ 0 موسور ما	یں 0 0 بوبلار م	1.2
ין מי ג מי מי ג ג מי ג א א א שר בית שי הית א א א א א א א א א א א א א א א א א א א	ג אינש כי מיפש / הריית ש ג געש כיית ש / הריית ש	1.3
× ٥ ٥ ٤ ٪ ٥ ٥ ١ ٥ ٥ ٢ ٦ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢ ٢	× ۵ ، ۵۵ ، ۵ بر و سم ۲ مرسم	1.4
× ۵ 0	× ٥ ، ٥ ، ٦ وسو سرسره بر ۶	1.5
۲۲ ۵ - ۵۰ ۲۵ ۲۵ - ۲۰ ۲۵ ۲۰ - ۲۰ ۲۰ ۲۰ ۲۰ ۲۰	רי הי הי הי בשרת יידיידשית	1.6
	۵ (۵۷ ۵ ۵ ) ۸ ج ۲ ج ۲ ک ۲ ک ۲ ک ۲ ک ۲ ک ۲ ک ۲ ک ۲ ۲ ۲ ۲	1.7
د (مَرْسَمَ كَرْسَرْ مَرْجُدُمُودُ) د (مَرْسَمَ كَرْسَرْمَوْدُ	אראשיייט גער גער גער אין	2
<b>N</b> 7	ىر بىر	2.1
ر ندر ند ر ندر ند	یں ۵ ۵ بومبر س	2.2
- 200 0 200 200 200 000 0 000 5 000 5 000 קתינינדיים היותג היייים ביותב ביותם   קצי אי הציח היות ש	ג איש מי מים / היית ש ג איש כיית ש / היית ש	2.3
ר	× ۵ ، ۵۵ ، ۵ بر و سم ۲ مرسم	2.4
9790052	× ٥ / ٥ ٢ ٦ وسه بربره بر 1	2.5
× ، ۵ ، ۵ ، ۵ 5 ه در بو سر 5 ه × ,	ר, ה ה 6 י ב ס ג ת ייתי ש ז -	2.6
<del>ڏرب</del> مُدْهوْت دَربُر procurement@police.gov.mv	د د د ۵ ، ۵ ، ۵ د د بر د ۲ مرسو	2.7